



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1991 අංක 24 දරන
රේගු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1991 ජුනි මස 20 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1991 ජුනි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ දේශීය ප්‍රකාශන කාර්යාංශයෙන් මිල 2 ලබාගත හැකිය

මිල : ශත 60 යි.

නැවැත් ගාස්තුව : රු. 1.00 යි.

[සහතිකය සටහන් කළේ 1991 ජූනි මස 20 වන දින.]

එල්. ඩී.—ඉ. 89/90

රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1991 අංක 24 දරන රේගු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුහුළු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) රේගු ආඥාපනතේ 17 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත්කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

235 වන අධිකාරයේ 17 වන වගන්තිය සංශෝධනය කිරීම.

“විදේශීය ව්‍යවහාර මුදල් ජනරජයේ ව්‍යවහාර මුදල් වටිනාකම්වලට පරිවර්තනය කිරීම.

(2) (1) වන උපවගන්තියේ කාර්යය සඳහා විදේශීය ව්‍යවහාර මුදල් වටිනාකම් ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවහාර මුදල්වල වටිනාකම්වලට පරිවර්තනය කිරීම, තීරා බද්ද ගෙවිය යුතු බඩුවලට අදාළ රේගු සටහන්කරය ඉදිරිපත් කිරීමේ දිනයෙහි පැවති පරිදි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද විනිමය අනුප්‍රමාණයන්ට අනුකූලව කරනු ලැබිය යුතු ය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය සංශෝධනය කිරීම.

(අ) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය එහි (3) වන උප වගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන්; සහ

(ආ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

“(2) මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි හැර, ආනයනය කිරීමෙන් පසු පැවිවි කරනු ලබ ඇත්තා වූ බඩුවලට මේ වගන්තිය අදාළ නොවිය යුතු ය.”.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වන වගන්තියේ “රුපියල් දෙදහසක්” යන වචන වෙනුවට “රුපියල් එක් ලක්ෂයක්” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 52 වන වගන්තිය සංශෝධනය කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 109 වන වගන්තියේ “වෙන්දේසියේ විකුණනු ලැබිය යුතු ය.” යන වචන වෙනුවට “වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මගින් විකුණනු ලැබිය යුතු ය.” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 109 වන වගන්තිය සංශෝධනය කිරීම.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
127෦ දළත්
වගන්තිය
ඇතුළත්
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 127෦ වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අළුත් වගන්තිය මෙසින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ඒ ප්‍රඥප්තියේ 127෦ වගන්තිය වශයෙන් බලසහිත විය යුතුය:—

"අප මත මුදා
ගැටීමේ බලය
මහාධිකරණය
සතු විය
යුතු බව.

127෦. වටිනාකම රුපියල් මිලියන එකක් ඉක්මවන්නා වූ බඩු කිසිවක් සම්බන්ධයෙන් මේ ආඥාපනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් සැක කරනු ලැබූ හෝ චෝදනා කරනු ලැබූ කිසිම තැනැත්තකු, විශේෂයෙන්ම අවස්ථාවලදී මහාධිකරණය විසින් හැර, අප පිට මුදා නොගැරිය යුතුය. මේ වගන්තියෙන් මහාධිකරණය වෙත පවරා ඇති බලය, වුදිනයා පදිංචි කලාපයෙහි පවත්වනු ලබන මහාධිකරණයේ විනිශ්චයකාරවරයා විසින් හෝ වරද සිදු කරනු ලැබුවේ යයි කියනු ලබන්නේ යම් කලාපයක දී ද ඒ කලාපයේ පවත්වනු ලබන මහාධිකරණයේ විනිශ්චයකාරවරයා විසින් හෝ යුගාත් මක කරනු ලැබිය යුතුය."

ප්‍රධාන
ප්‍රඥප්තියේ
145 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 145 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අළුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:—

"දණ්ඩන
අයකර
ගැනීම.

145. (1) මේ ආඥාපනත යටතේ පමුණුවනු ලැබූ වූ මුදල් ප්‍රමාණයකින් වූ සෑම දණ්ඩනයක් සහ රාජසන්තක කිරීමකටම ඒ දණ්ඩනය හෝ රාජසන්තක කිරීම පමුණුවනු ලැබුවේ යම් දිනයක දී ද ඒ දින සිට ගෙවීමේ දිනය දක්වා, මේ පනත යටතේ සෑදූ ලද නියෝග මගින් නියම කරනු ලබන යම් පොලී අනුප්‍රමාණයක් ඇතුළත්ව තිබිය යුතුය.

(2) මේ ආඥාපනත යටතේ පමුණුවනු ලැබූ වූ සියලු දණ්ඩන සහ රාජසන්තක කිරීම් සහ ඒ මත වූ යම් පොලී සඳහා ඒ දණ්ඩනයට හෝ රාජසන්තක කිරීමට යටත් පාර්ශ්වකරු පදිංචිව සිටින්නේ යම් අධිකරණ බලසීමාවක් තුළ ද ඒ අධිකරණ බලසීමාවේ ප්‍රාදේශීය සීමාවන් ඇතුළත පිහිටි දිසා අධිකරණයෙහි නීතිපතිවරයාගේ නාමයෙන් නඩුවක් පවරා අයකර ගනු ලැබිය හැකිය. එවැනි සෑම නඩුවක් පැවරීම සහ විභාග කිරීම් සම්බන්ධයෙන් 1990 අංක 2 දරන ණය ආපසු අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3වන, 4වන, 5වන, 6වන, 7වන, 8වන, 12වන, 13වන, 14වන, 15 වන සහ 23 වන වගන්ති, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතුය.

(3) (2) වන උපවගන්තිය යටතේ දිසා අධිකරණයක නඩුවක් පවරා ඇති අවස්ථාවක, වෙනත් කටයුතු සම්බන්ධයෙන් කලින් සුදුස්සක් කිරීම අවස්ථාගත කරුණු අනුව අවශ්‍ය වන්නේ නම් මිස, ඒ නඩුව විභාග කොට සුදුස්සක් කිරීමට අධිකරණය විසින් ප්‍රමුඛත්වය දෙනු ලැබිය යුතුය.”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 154 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 154 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(3) යම් නැව්, බෝට්ටු, බඩු හෝ වෙනත් දේ සම්බන්ධයෙන් නිසි අධිකරණයෙහි නඩු කටයුතු පැවරීමෙන් පසු අධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම මත සහ හිමිකම් පාත්‍රයක් ඊට විරුද්ධ නොවන්නේ නම් ඒ නැව්, බෝට්ටු, බඩු හෝ වෙනත් දේ සම්බන්ධයෙන් සුදුස්සක් කොට විකිණීමෙන් ලත් මුදල් අධිකරණයෙහි තැන්පත් කිරීමට ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය දෙනු ලැබිය හැකිය. ඒ නැව්, බෝට්ටු, බඩු හෝ වෙනත් දේ සම්බන්ධයෙන් සුදුස්සක් කිරීමට හිමිකම් පාත්‍රයක් විරෝධය දක්වන අවස්ථාවක, ඒ නැව්, බෝට්ටු, බඩු හෝ වෙනත් දේ සම්බන්ධයෙන් (ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තක්සේරු කරනු ලබන පරිදි) ඒවායේ වෙළෙඳ වටිනාකමට සමාන ඇප මුදලින් අධිකරණයෙහි තැන්පත් කිරීමට අධිකරණය විසින් හිමිකම්පාත්‍රයක් නියම කරනු ලැබිය හැකිය.”.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 160 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 160 වන වගන්තිය ඉවත් කිරීම.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 166 වන වගන්තියේ (1) වන උපවගන්තියේ “රුපියල් එක්සියයක් නොඉක්මවන” යන වචන වෙනුවට “රුපියල් දසදහසක් නොඉක්මවන” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 166 වන වගන්තිය සංශෝධනය කිරීම.

11. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.